



ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදයේ ප්‍රකාශය

බිම්මානි ජාසිං ආරච්චි මහන්මිය ශ්‍රී ලංකාවේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය (DIG) ලෙස පත්කිරීම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් (SSP) 32දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධ්‍යක්ෂවරයකු ඇතුළු පිරිමි නිලධාරීන් 33දෙනෙකු විසින් අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ඉදිරිපත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදය සිය දැඩි අප්‍රසාදය පල කරයි. එහිදී පදනම් කරගෙන ඇති කරුණු වන්නේ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා කාන්තාවක පත්කළ නොහැකි බව වන අතර උසස්වීම් හා සම්බන්ධ අදාළ රෙගුලාසිවල 'කාන්තා' යන වචනය සඳහන් වන්නේ නැති බව ඔවුහු පෙන්වාදෙති. එබැවින් මෙය සේවා ස්ථානයේ වෙනස්කොට සැලකීමක් හා ස්ත්‍රී පුරුෂභාවීය වශයෙන් පක්ෂපාතී ක්‍රියාවක් බව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදය තරයේ ප්‍රකාශ කර සිටියි.

කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කොට සැලකීමට භාජනය නොවිය යුතු යැයි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) වගන්තියේ දැක්වේ.

පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළු ශ්‍රී ලංකාවේ බහුවිධභාවය පිළිබඳ ස්වභාවය කෙරෙහි ගෞරවනීයව ප්‍රතිචාර දැක්විය යුතු බව අපගේ අදහසයි. එම නිසා, වෘත්තීයමය පරිසරය තුළ සේවකයන් ලෙස තම අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා කාන්තාවන්ට සමාන අවස්ථා හා අන්තර්කරණීය අවකාශය සැපයීම මගින් කාන්තා හා පිරිමි දෙපාර්ශවයේම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදය අදාළ බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි.

එමෙන්ම, 2021 මැයි 18 දිනට සිදුකිරීමට නියමිතව පවතින පෙත්සම් විභාගයේදී ශ්‍රී ලංකාවේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පති බිම්මානි ජාසිං ආරච්චි මහන්මිය හට සහයෝගය දැක්වීමට කටයුතු කරන ලෙස අපි සියලු පුරවැසියන් දිරිගන්වන්නෙමු.

